



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 110.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 ඔක්තෝබර් මස 26 වැනි බදාදා පූ. භා. 10.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

465/'16

1.

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) 2015 වසර තුළ ජනාධිපතිතුමා සහභාගි වූ විදේශ සංචාර කවරේද;
- (ii) එකී එක් එක් විදේශ සංචාරයට සහභාගි වූ පුද්ගලයන්ගේ නම්, තනතුරු සහ එම පුද්ගලයන් වෙනුවෙන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන විසින් දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

479/'16

2.

ගරු කනක හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) 2015 වර්ෂයේදී,
 - (i) ශ්‍රී ලාංකිකයන් විසින් පරිභෝජනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
 - (ii) පරිභෝජනය කරන ලද සීනි ප්‍රමාණයෙන් ආනයනය කළ සීනි ප්‍රමාණය කොපමණද;
 - (iii) ආනයනය කළ සීනි ප්‍රමාණයෙහි වටිනාකම කොපමණද;
 - (iv) දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කළ සීනි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) 2014 සහ 2015 වර්ෂවලදී දේශීය සීනි කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන ලද සීනි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) 2014 වර්ෂයට සාපේක්ෂව, 2015 වර්ෂයේදී සීනි නිෂ්පාදනයේ වැඩිවීමක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

520/'16

3.

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ලිංගික පරිවර්තනයන් සිදු කර ගැනීමේ ප්‍රවණතාවයක් තිබේද;

(2)

- (ii) එමඟින් ගැටලුකාරී තත්ත්වයන් මතු වන්නේද;
 - (iii) මේ සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු කර තිබේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) පසුගිය වසර පහ ඇතුළත ලිංගික පරිවර්තනයන් සිදු කර ගත් පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
 - (ii) රජයේ රෝහල් තුළ මෙම ක්‍රියාවලියට අදාළ සැත්කම් සිදු කරන්නේද;
 - (iii) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජයේ රෝහල් තුළ සිදු වූ ලිංගික පරිවර්තනයන්ට අදාළ සැත්කම් සංඛ්‍යාව කොපමණද;
 - (iv) ඒ සඳහා රජය දරා ඇති වියදම කොපමණද;
- යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) ලිංගික පරිවර්තනයක් සිදු කර ගත් පුද්ගලයන්ගේ අනන්‍යතාවයට අදාළ ජාතික හැඳුනුම්පත හා උපපැන්න සහතිකය වෙනස් කිරීම් සිදු කරන්නේද;
 - (ii) එසේ නම්, එම ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) (i) ලිංගික පරිවර්තනයක් සිදු කර ගත් පුද්ගලයන් අතර HIV ආසාදිතයන් වාර්තා වී තිබේද;
 - (ii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
 - (iii) HIV ඇතුළු සමාජ රෝගයන් මෙම පිරිස් අතර ව්‍යාප්ත වීම පාලනයට ගෙන ඇති පියවර කවරේද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

598/'16

4.

ගරු ලකී ජයවර්ධන මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) පළමුවන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පෞද්ගලික පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) එම පාසල්වල,
 - (i) නම් කවරේද;
 - (ii) පිහිටා තිබෙන ප්‍රදේශ කවරේද;
 - (iii) පවත්වාගෙන යන්නේ කවුරුන් විසින්ද;
 - (iv) ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව;
 වෙන් වෙන් වශයෙන් කවරේද යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ඇ) (i) රජයේ පාසල්වල මෙන්ම පෞද්ගලික පාසල්වලද වැඩි වශයෙන් අධ්‍යාපනය ලබන්නේ ශ්‍රී ලාංකික දරුවන් බවත්, පෞද්ගලික පාසල්වල අධික ගාස්තු අය කරන බවත්;
 - (ii) පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම හා සාධාරණ මුදලක් අය කිරීම වැනි කටයුතු අධීක්ෂණය සහ නියාමනය කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් විය යුතු බවත්;
- එතුමා පිළිගන්නෙහිද?

(3)

- (ඇ) (i) (ඇ) (ii) හි සඳහන් ක්‍රමවේදය සකස් කිරීම සඳහා පියවර ගන්නේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

634/'16

5.

ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මූලික සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන්, විධිමත් බඳවා ගැනීමේ පටිපාටියකින් තොරව වන්නී දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බව දන්නේද;
- (ii) එලෙස සුදුසුකම් නොමැතිව බඳවාගෙන ඇති සමෘද්ධි නිලධාරීන්ගේ තොරතුරු කවරේද;
- (iii) අවිධිමත් ලෙස පත්කර ඇති පුද්ගලයන් සේවයෙන් ඉවත් කර විධිමත් ලෙස අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

720/'16

6.

ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව වැඩි වශයෙන් ජීවත් වන බවත්;
- (ii) මෙම ප්‍රදේශයේ විශාල හා කුඩා වැව් රාශියක් ප්‍රතිසංස්කරණය නොකර අත්හැර දමා තිබෙන බවත්;
- (iii) විශේෂයෙන් විශාල වැව් 16ක් හා කුඩා වැව් 48ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු තත්වයේ පවතින බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) ඉහත අ (iii) හි සඳහන් වැව් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

751/'16

7.

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල යාපනය දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(4)

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව,

- (i) රජයට අයත් සමාගම්;
- (ii) අර්ධ රාජ්‍ය ආයතන;
- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

871/'16

8.

ගරු වමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පාසල්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) එම පාසල් අතරින් දැනට වැඩ බලන විදුහල්පතිවරු සිටින පාසල් සහ එම වැඩ බලන විදුහල්පතිවරුන්ගේ නම් කවරේද;
- (iv) පසුගියදා පැවති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III වැනි පන්තියට බඳවා ගැනීමේ විභාගයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමත් වී සිටින පුද්ගලයන් සංඛ්‍යාව කවරේද;
- (v) ඉහත (iv) හි සඳහන් පුද්ගලයන්ගේ නම් කවරේද;
- (vi) ඔවුන්ගේ විදුහල්පති පුහුණුව අවසන් වී තිබෙන බැවින්, ඔවුන්ට පාසලක් ලබාදීමට අනුගමනය කරන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

521/'16

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 1815 වර්ෂයේ සිට 1948 වර්ෂය දක්වා කාලය තුළ මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නිදහස් සටනට උරුන් ඇතැම් ශ්‍රී ලාංකේය නායකයන් රාජද්‍රෝහීන් ලෙස නම් කළ බවත්;
 - (ii) මේ වනතෙක් එම නායකයන්ගේ නම් එම ලැයිස්තුවෙන් ඉවත් නොකළ බවත්;
 - (iii) ඒ පිළිබඳව රජයේ අවධානය මෙතෙක් යොමු වී නොමැති බවත්;
- එතුමා දන්නෙහිද?

- (ආ) (i) බ්‍රිතාන්‍යයන් රාජද්‍රෝහීන් ලෙස නම් කළ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඔවුන්ගේ නම් කවරේද;

(5)

(iii) ඔවුන් රාජද්‍රෝහීන් ලෙස නම් කිරීමට දක්වා ඇති හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එම නායකයන් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

(iii) මෙම නායකයන් ජාතික විරයන් ලෙස නම් කිරීමට රජය කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

752/'16

10.

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මන්තාරම දිස්ත්‍රික්කය තුළ,

(i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

(ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,

(i) රජයට අයත් සමාගම්;

(ii) අර්ධ රාජ්‍ය ආයතන;

(iii) පෞද්ගලික අංශය;

(iv) කර්මාන්ත අංශය;

(v) කෘෂිකර්මාන්ත අංශය;

(vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

872/'16

11.

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) උඹ පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයට පත්වීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන සංවර්ධනය සඳහා වෙන් කළ හා වියදම් කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම කාලසීමාව තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ අලුතින් පාසලක් ආරම්භ කර තිබේද;

(6)

- (iii) එම කාලසීමාව තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ වැසි ගිය පාසල් සංඛ්‍යාව කොපමණද;
 - (iv) උභව පළාත් සභාවේ අධ්‍යාපන වියදම් හා සංවර්ධන වියදම් පිළිබඳ රේඛීය අමාත්‍යාංශයෙන් නිසි පසු විපරමක් සිදු කරන්නේද;
 - (v) නොඑසේ නම්, ඒ මන්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

523/16

12.

ගරු බුද්ධික පතිරණ මහතා,— මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් වෙළඳ සංකීර්ණය මේ වනවිට නඩත්තු කරන ආයතනය කවරේද;
 - (ii) එයින් අපේක්ෂා කළ ප්‍රතිඵල ලැබී තිබේද;
 - (iii) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දුෂණ, වංචා හා අක්‍රමිකතා සිදු වී තිබේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට වැය කළ මුදල කොපමණද;
- (ii) ඒ සඳහා මුදල් සපයාගත් මූලාශ්‍ර කවරේද;
- (iii) මෙම වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය සඳහා වැය කළ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙම වෙළඳ සංකීර්ණයේ පවතින මාළු ටැංකිය ඉදිකිරීමට වැය කළ මුදල කොපමණද;
 - (ii) එම මාළු ටැංකිය නඩත්තු කිරීමට මසකට වැය වන මුදල කොපමණද;
- යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

753/16

13.

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මන්නාරම දිස්ත්‍රික්කය තුළ,
 - (i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
 - (ii) අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;
 එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව,
 - (i) රජයට අයත් සමාගම්;
 - (ii) අර්ධ රාජ්‍ය ආයතන;

(7)

- (iii) පෞද්ගලික අංශය;
- (iv) කර්මාන්ත අංශය;
- (v) කෘෂිකර්මාන්ත අංශය;
- (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

873/16

14.

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උඹ පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උඹ පළාතේ පාසල් ශිෂ්‍යයන්ට පාසල් බැග් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව දන්නේද;
- (ii) එසේ නම්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා එම ප්‍රතිලාභ ලැබී ඇති ශිෂ්‍යයන් සංඛ්‍යාව කොපමණද;
- (iii) ඒ සඳහා දැනට දරා ඇති මුළු වියදම කවරේද;
- (iv) එම මුදල් ලබාගත් මූලාශ්‍ර කවරේද;
- (v) මෙහිදී යම් අක්‍රමිකතාවක් සිදු වී තිබේද;
- (vi) එසේ නම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 1),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“ජයමග සංවර්ධන, සමාජ සත්කාරක හා පුනරාධාර පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

2.

ගරු ඉම්රාන් මහරුල් මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 2),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“ගල්හින්න ජාමිඅතුල් ෆන්තාන් අරාබි විදුහල සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

වරාය සහ ගුවන් කොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 1),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1) උප වගන්තියේ (ඕ) (ක) සහ (ආ) ඡේද යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1878/11 සහ 2014 සැප්තැම්බර් 01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*6.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 2),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු 61(1) (න) වගන්තිය යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1878/12 සහ 2014 සැප්තැම්බර් 01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*7.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 3),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු 61(1) (න) වගන්තිය යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1892/41 සහ 2014 දෙසැම්බර් 12 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*8.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 4),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ඌඌ) වගන්තිය යටතේ ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1904/10 සහ 2015 මාර්තු 03 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*9.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 5),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ඌඌ), (ඌඌඌ) සහ (න) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1907/47 සහ 2015 මාර්තු 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*10.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 6), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ඔ) සහ (ක) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1907/47 සහ 2015 මාර්තු 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*11.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 7), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 30 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1924/6 සහ 2015 ජූලි 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*12.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 8), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1938/2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*13.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 9), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ක) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1938/2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*14.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 10), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ, 14ඐ සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු, 61(1)(ක) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1945/6 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*15.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 11), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ක) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1945/7 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*16.

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*17.

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*18.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*19.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*20.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත යටතේ නියෝග,— 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36 වගන්තියේ (2) උප වගන්තියේ (ඇ) සහ (ඉ) ඡේද සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වගන්තිය යටතේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ, 2016 ජූනි මස 15 දිනැති අංක 1971/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.20 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*21.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

*22.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

23.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

24.

ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

25.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.